

2018 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට

ශික්ෂණලාභීන් ඇතුළත් කිරීම - 2020

සියලුම අයදුම්කරුවන්ගේ විශේෂ අවධානය පිණිසයි.

- 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමට පෙර පහත සඳහන් උපදෙස් පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කළ යුතු වේ.

1. සියළුම අයදුම්කරුවන් අයදුම්කිරීම සිදු කිරීමට පෙර ඊට අදාළව 2020.09.04 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ වී ඇති සමස්ත ගැසට් නිවේදනයම ඉතා හොඳින් කියවා පූර්ව අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. (අධ්‍යාපන අමාත්‍යාංශය නිල වෙබ් අඩවිය www.moe.gov.lk හරහා හා info.moe.gov.lk ඔස්සේ ද ගැසට් නිවේදනය වෙත පිවිසිය හැකි වේ.)
2. අයදුම් කිරීම මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ පමණක් සිදු කළ යුතු අතර, ලියාපදිංචි තැපෑලෙන් කවරාකාරයක හෝ ලේඛනයක් නොඑවිය යුතු වේ.
3. ගැසට් නිවේදනය ප්‍රකාරව සෑම අයදුම්කරුවකුටම තම සුදුසුකම් හා ගැලපෙන පාඨමාලා තුනකට (03) උපරිම වශයෙන් අයදුම් කළ හැකි වේ.
4. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීම සඳහා අදාළ වැඩසටහනට පිවිසීමේ ආරම්භයේ දී ම “පූජ්‍ය / පූජක පක්ෂය” (Clergy) ලෙසින් මෙන්ම “පූජ්‍ය / පූජක පක්ෂය නොවන” (Non Clergy) ලෙසින් වන කොටස් දෙකක් පවතී. ඒ අනුව ආගමික පාඨමාලා සඳහා අයදුම් කරන සියළුම පැවිදි පාර්ශ්වයන් “පූජ්‍ය / පූජක පක්ෂය”(Clergy) යනුවෙන් සඳහන් අංශය වෙත පිවිස අයදුම් කිරීම සිදු කළ යුතු වේ. ඕනෑම පාඨමාලාවක් සඳහා අයදුම් කරන සියළුම ගිහි අයදුම්කරුවන් “පූජ්‍ය / පූජක පක්ෂය නොවන” (Non Clergy) යන අංශය වෙත පිවිස අයදුම් කළ යුතු වේ.
5. ගැසට් නිවේදනයේ 6.0 – ‘2020 වර්ෂය සඳහා ශික්ෂණලාභීන් තෝරා ගැනීමේ පටිපාටිය’ යටතේ 6.3 – ‘ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට තෝරා ගැනීම’ ඡේදයේ සඳහන් සුදුසුකම් සම්පූර්ණ

කර ඇති සිංහල / දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් පමණක් ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පාඨමාලා සඳහා අයදුම්කළ යුතු වේ.

6. අයදුම්කරුවන්ගේ ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය නිර්ණය කිරීම ගැසට් නිවේදනයේ 6.0 – ‘2020 වර්ෂය සඳහා ශික්ෂණලාභීන් තෝරා ගැනීමේ පටිපාටිය’ යටතේ 6.2 - ස්ථීර පදිංචිය නිර්ණය යටතේ සඳහන් උපදෙස් ප්‍රකාරව සිදු කිරීම අනිවාර්ය වේ.
7. ගැසට් නිවේදනය කෙරෙහි අවධානයක් නොදක්වා අයදුම් කිරීම සම්පූර්ණකර එය යොමු කිරීමෙන් (submit) පසු, නැවත කිසිදු සංශෝධනයක් සිදුකළ නොහැකි බැවින්, එවැනි ප්‍රමාද දෝෂ සම්බන්ධ පූර්ණ වගකීම අයදුම්කරු සතු වේ. ඒ සම්බන්ධ කිසිදු වගකීමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරනු නොලැබේ.